


ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
ස්වහාවික විදේශා ජීවිත
B.Sc. / B. Ed. උපාධි වැඩිසටහන



දෙපාර්තමේන්තුව	: ගණිතය
මට්ටම	: 03
විභාගයේ නම	: අවසාන විභාගය
පාඨමාලා මාත්‍රකාව සහ - කේතය : ව්‍යවහාරික කළනය I – ADE 3200	
අධ්‍යයන වර්ෂය	: 2021/22
දිනය	: 2022.10.12
වේලාව	: ජේ.ව. 09.30 - ජේ.ව. 11.30

උපදෙස්

- ප්‍රශ්න වලට පිළිතුරු දීමට පෙර සියලුම උපදෙස් හෝදින් කියවන්න.
- මෙම ප්‍රශ්න පත්‍රය පිටු තුනක අන්තර්ගත ප්‍රශ්න 6 කින් සමන්විත වේ.
- ඡිනෑම ප්‍රශ්න 4 කට පමණක් පිළිතුරු සපයන්න. සියලුම ප්‍රශ්න සමාන ලකුණු වලින් යුත්ත වේ.
- සුම ප්‍රශ්නයකටම පිළිතුරු නව පිටුවකින් ආරම්භ විය යුතුය.
- විභාග නීති කබ්වන පරිදි ඡිනෑම ක්‍රියාකාරකමකට සම්බන්ධ වීම දඩුවම් ලැබිය හැකි වරදක් වේ.
- ප්‍රශ්න වලට පිළිතුරු දීමට නිල් හෝ කළ නීත්ත සහිත පැනක් භාවිතා කරන්න.
- ඡිනෑම පිළිතුරු පත්‍රයේ ඔබේ විභාග අංකය (Index number) පැහැදිලිව සඳහන් කරන්න.

**The Open University of Sri Lanka
Faculty of Natural Sciences
B.Sc. / B. Ed. Degree Programme**



Department	: Mathematics
Level	: 03
Name of the Examination	: Final Examination
Course Title and - Code	: Applied Calculus I – ADE 3200
Academic Year	: 2021/22
Date	: 12.10.2022
Time	: 09.30a.m. –11.30a.m.
Duration	: Two Hours

General Instructions

1. Read all instructions carefully before answering the questions.
2. This question paper consists of (6) questions in (2) pages.
3. Answer any (4) questions only. All questions carry equal marks.
4. Answer for each question should commence from a new page.
5. Involvement in any activity that is considered as an exam offense will lead to punishment.
6. Use blue or black ink to answer the questions.
7. Clearly state your index number in your answer script.

இனாம் பூர்வ ஹநர்க்கடி புள்ளித்தீவிருப்புகள்

1. அதன் பூக்காடையை சுதா ம் அச்சா ம் யென்ன நிர்ணய கருத்து. ஒர் ஒர் அவச்சீலகமீடு இவை பீடித்தீவிருப்புகள் கால் கருத்து.
- a) $f(x) = \sqrt{x-1}$ அர்ல் டெக்ஸிலேஷன் f பீடித்தீவே வசம், சீயல்லம் தாந்விக அடையை கொண்ட சுமந்விக வின குடுக்கை வின அதர் அரசிய, $[0, \infty)$ வே.
 - (கேள்வி 05)
 - b) சீயல்லம் x சுதா $f'(x)$ புள்ளி நமிசு சுதா f பீடித்தீவே, $x = 1$ ஹி டீ ரபரிமயக் கூற்றும், $f'(1) = 0$ வே.
 - (கேள்வி 05)
 - c) $f(x) = 3x^2 + x - 1$ நமிசு f பீடித்தை $x = 1$ ஹி டீ சுதாந்விக வே.
 - (கேள்வி 05)
 - d) சீயல்லம் $x > 0$ சுதா $\ln(x)$ பீடித்தை அவகலப் பே.
 - (கேள்வி 05)
 - e) $y = 2e^x$ நமிசு $\frac{d^2y}{dx^2} - 2\frac{dy}{dx} = y$ வே.
 - (கேள்வி 05)

[இல்லை கேள்வி 25]

2. $f(x) = x^4 - 4x^3$ முனிசு அர்ல் டெக்ஸிலேஷன் f பீடித்தை சுலக்கான்.
- a) f பீடித்தீவே வசம் கூற்றும்?
 - (கேள்வி 02)
 - b) x - அந்தைவீசிய/யென் சுதா y - அந்தைவீசிய நிர்ணய கருத்து.
 - (கேள்வி 03)
 - c) $f'(x)$ ஜோயைன், f பீடித்தை விழிவின சுதா/ஹென் அழிவின பூங்கரய(ங்) நிர்ணய கருத்து. ரபரிம ஹென்/சுதா அவும் ரெக்ஷா ஹட்டாகை ஹீல்வே அடையை புள்ளி நமிசு நிர்ணய கருத்து?
 - (கேள்வி 05)
 - d) $f''(x)$ ஜோயைன், f பீடித்தை ஒதுக்கு அவுதலை சுதா/ஹென் புள்ளி அவுதலை அவுதலை பூங்கரய(ங்) புள்ளி நமிசு ஹீல்வே நிர்ணய கருத்து. விவர்த்தன ரெக்ஷா புள்ளி நமிசு ஹீல்வே வீசிசியங்கு ஜோயைன்.
 - (கேள்வி 05)
 - e) $\lim_{x \rightarrow \infty} f(x)$ சுதா $\lim_{x \rightarrow -\infty} f(x)$ ஜோயைன்.
 - (கேள்வி 02)
 - f) f பீடித்தீவே டெக் சுதாந்வக் கூற்றும்.
 - (கேள்வி 08)

[இல்லை கேள்வி 25]

3. அதன் பூர்வாவிலை பீடித்தீவிருப்புகள்
- a) $x = 4$ ரெக்ஷாயேடி $f(x) = \sqrt{x} + 5x^2$ பீடித்தை அடிந ஒடு சீலர்க்கு ரேவ்வை சுதீகரங்கை ஜோயைன்.
 - (கேள்வி 05)
 - b) வழங்கீப்பு அர்ல் டெக்ஸிலிம் ஹாவினு கருத்து $g(x) = \sqrt{x+1}$ ஹி x விதையை வழங்கீப்பு ஜோயைன்.
 - (கேள்வி 10)

Answer any **FOUR** questions only

1. Determine whether the following statements are **TRUE** or **FALSE**. In each case justify your answer.

- a) The function f defined by $f(x) = \sqrt{x - 1}$, has the set of all real numbers as domain and $[0, \infty)$ as the range. (05 marks)
- b) If $f'(x)$ is defined for all x and f has a maximum at $x = 1$, then $f'(1) = 0$. (05 marks)
- c) If $f(x) = 3x^2 + x - 1$, then f is continuous at $x = 1$. (05 marks)
- d) The function $\ln(x)$ is differentiable for all $x > 0$. (05 marks)
- e) If $y = 2e^x$, then $\frac{d^2y}{dx^2} - 2\frac{dy}{dx} = y$. (05 marks)

[Total marks 25]

2. Consider the function f defined by $f(x) = x^4 - 4x^3$.

- a) What is the domain of f ? (02 marks)
- b) Determine the x -intercept(s) and y -intercept. (03 marks)
- c) Find $f'(x)$. Determine the interval(s) where f is increasing and/or decreasing. Identify the points of local maxima or/and minima and determine their values if exist? (05 marks)
- d) Find $f''(x)$. Determine the interval(s) (if any) that the function f is concave up and/or concave down. If there are any inflection points find their coordinates? (05 marks)
- e) Find $\lim_{x \rightarrow \infty} f(x)$ and $\lim_{x \rightarrow -\infty} f(x)$. (02 marks)
- f) Sketch the graph of f . (08 marks)

[Total marks 25]

3. Answer the following questions:

- a) Find the equation of the tangent line drawn to $f(x) = \sqrt{x} + 5x^2$ at the point $x = 4$. (05 marks)
- b) Using the definition of derivatives, find the derivative of $g(x) = \sqrt{x+1}$ with respect to x . (10 marks)
- c) The function $\sin(x^2 + y) = x$, defines y as a function of x implicitly within the interval $(0, \pi)$. **Without** sketching the graph of the function, show that the function is decreasing near $x = 0$. (10 marks)

[Total marks 25]

- c) $\sin(x^2 + y) = x$ ග්‍රීනය $(0, \pi)$ ප්‍රාන්තය තුළ x හි අඩ්‍යාහෘහ ග්‍රීනයක් (implicit function) ලෙස y අර්ථ දක්වයි. ප්‍රස්ථාරයේ සළුකුණු කිරීමකින් නොරව, ග්‍රීනය $x = 0$ ආසන්නයේ අවරෝහනය වන බව පෙන්වන්න.

(ලකුණු 10)

[මුළු ලකුණු 25]

4.

- a) යටිකුරුකල කේතුවක උස 20 cm ක් වන අතර විෂ්ට අරය 8 cm වේ. කේතුව ආරම්භයේදී ජලයෙන් පිරි පවතී. ජලය 15 cm^3 ක් නියන ගීස්ථාවයකින් කාන්දු වීමට පවත් ගන්නේ යැයි සිතන්න. කේතුවෙහි උසයන් හර අඩක් ජලය පිරි ඇති මොනොන්දී ජලමට්ටම පහත වැටෙන ගීස්ථාවය සෙයන්න.
- (සටහන: කේතුවක පරිමාව $\frac{1}{3}\pi r^2 h$, මෙහි r යනු අරය වන අතර h යනු උස වේ).

(ලකුණු 15)

- b) පහත අර්ථ දක්වා ඇති f ග්‍රීනය පවතිනාම, ග්‍රීනය $x = 1$ හි අඩ්‍යාවට පවතින පරිදි b හි අගය සෙයන්න.

$$f(x) = \begin{cases} e^{-(x-1)} & x \leq 1 \text{ සඳහා} \\ -(x-3)^2 + b & x > 1 \text{ සඳහා} \end{cases}$$

(ලකුණු 10)

[මුළු ලකුණු 25]

5.

- a) $\{(-1)^n\}_{n=0}^{\infty}$ අනුකූලය අභිසාරී ද අපසාරී යන්න සඳහන් කරන්න. ඔබේ පිළිතුර පහැදිලි කරන්න.
- (ලකුණු 05)
- b) $n \in \mathbb{N}$ සඳහා $a_1 = \sqrt{2}$ සහ $a_{n+1} = \sqrt{2 + a_n}$ ලෙස අර්ථ දක්වා ඇති පරිදි $\{a_n\}_{n=1}^{\infty}$ වැඩිවන අනුකූලය සලකන්න.
- i) සියලු $n \in \mathbb{N}$ සඳහා $a_n \leq 2$ බව පෙන්වන්න. (ලකුණු 10)
- ii) අනුකූලය අභිසාරී බව නිගමනය කර සිමාව ලියා දක්වන්න. (ලකුණු 10)

[මුළු ලකුණු 25]

4. a) The height of an inverted cone is 20 cm and the opening radius is 8 cm. The cone is initially filled with water. Suppose that water starts draining at a constant rate of 15 cm^3 per second. Find the rate at which the water drops when water level is halfway down the cone?

(Note: The volume of a cone is $\frac{1}{3}\pi r^2 h$, where r is the radius and h is the height)

(15 marks)

- b) Consider the piecewise function f defined below. Find the value of b such that the function is continuous at $x = 1$.

$$f(x) = \begin{cases} e^{-(x-1)} & \text{for } x \leq 1 \\ -(x-3)^2 + b & \text{for } x > 1 \end{cases}$$

(10 marks)

[Total marks 25]

5. a) State whether $\{(-1)^n\}_{n=0}^{\infty}$ converges or diverges. Explain your answer. (05 marks)

- b) Consider the increasing sequence $\{a_n\}_{n=1}^{\infty}$ with $a_1 = \sqrt{2}$ and $a_{n+1} = \sqrt{2 + a_n}$ for $n \in \mathbb{N}$.

i) Show that $a_n \leq 2$ for all $n \in \mathbb{N}$. (10 marks)

ii) Conclude that the sequence is convergent and write the limit. (10 marks)

[Total marks 25]

6. a) Use comparison test to show that the series $\sum_{n=1}^{\infty} \frac{n^3}{n^5 + 3}$ is convergent. (09 marks)

- b) For each of the following, determine whether the series converges.

i) $\sum_{n=1}^{\infty} \frac{n}{2^n}$ (08 marks)

ii) $\sum_{n=1}^{\infty} \frac{n!(n+1)!}{(3n)!}$ (08 marks)

[Total marks 25]

***** END OF QUESTION PAPER *****

6.

a) $\sum_{n=1}^{\infty} \frac{n^3}{n^5 + 3}$ අභිසාර් බව පෙන්වීමට සංස්කේෂණාත්මක පරික්ෂාව (comparison test) භාවිතා කරන්න.

(ලකුණු 09)

b) පහත එක් එක් ග්‍රේෂ්නය අභිසාර් ලේඛ යන්න නිර්ණය කරන්න.

i) $\sum_{n=1}^{\infty} \frac{n}{2^n}$ (ලකුණු 08)

ii) $\sum_{n=1}^{\infty} \frac{n!(n+1)!}{(3n)!}$ (ලකුණු 08)

[මුළු ලකුණු 25]

***** ප්‍රයෝග පහැදිලි අවසානය *****

